



CENTRE FOR OPEN AND DISTANCE LEARNING UNIVERSITY OF JAFFNA

APPLICATION FOR THE CERTIFICATE COURSE IN ENGLISH BATCH-IV

Please fill this application form in **“BLOCK LETTERS”**
SECTION (A) – PERSONAL INFORMATION

1. Full Name: (Rev./Mr./Mrs./Miss.)

2. Name with Initial:

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

3. Permanent Address:

.....

.....

4. Postal Address :(If different from the above)

.....

.....

5. District:

6. Province:

7.Contact No (Mobile):

(Residence):

8. E-Mail:

9.Gender
Male: Female:

10.Civil Status
Married : Unmarried:

10.Date of Birth: DD MM YYYY

11.NIC No:

SECTION (B) - EDUCATIONAL QUALIFICATIONS

EDUCATIONAL QUALIFICATIONS

- **G.C.E Ordinary Level**

Index No:	
-----------	--

Year:	
-------	--

No	Subject	Grade
1.		
2.		
3.		
4.		
5.		
6.		
7.		
8.		
9.		
10.		

- **G.C.E Advance Level**

Index No:	
-----------	--

Year:	
-------	--

Stream:	
---------	--

No	Subject	Grade
1.		
2.		
3.		
	English	
	General Knowledge	

SECTION (C) - EMPLOYMENT DETAILS

Employment Status:

Employed Unemployed

Current Employment Details

Organization	Position

SECTION (D) - PAYMENT

Payment Amount: Payment Date:

Reference number:

PEOPLE'S BANK		தலைப்பு பத வைப்புச்சீட்டு Deposit Slip		Office Copy	
கணக்கு அංசாரம் கணக்கு இலக்கம் Account Number		දිනය திகதி Date			
890042520002036					
பெயர்: University of Jaffna கணக்கு வைப்பாளரின் பெயர்: University of Jaffna		கணக்கு வகைகள் Notes		ரூபாய் ரூபா Rs. ரொ. சதம் Cts.	
பெயர்: Your Name முகவரி: Your Address தொலைபேசி: Your Address NIC No: Your Address		x 5000 x 2000 x 1000 x 500 x 200 x 100 x 50 x 20 x 10		500.00	
APPLICATION FEE FOR CERTIFICATE COURSE IN ENGLISH Your Signature		Cash Depositor's Signature		500.00	
Valid if Overprinted or Signed by an Officer					

Declaration of the Candidate

I declare hereby that I have read and understood the conditions and requirements for this course of study and I hereby assure that I have the minimum qualifications and if the given details are found incorrect, my registration could be cancelled by the University at any time and have no right to reimburse any amount paid by me.

Date

Signature of Candidate

NOTE: Applications should be sent under registered cover to the following address **on or before 26th April 2024.**

Assistant Registrar,
 Centre for Open and Distance Learning,
 University of Jaffna,
 Thirunelvely.